

ශීර්ෂය - 323 - නීති කටයුතු දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 323 - නීති කටයුතු දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව නීති කටයුතු දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූලි 22 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

නීති කටයුතු දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව නීති කටයුතු දෙපාර්තමේන්තුවේ මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව නීති කටයුතු දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය 2024 දෙසැම්බර් 16 දිනනි රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 ට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව නීති කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව නීති කටයුතු දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 අග්‍රිම කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයට රු.25,011,000ක් භාණ්ඩාගාරයෙන් අග්‍රිම ඉල්ලුම් කිරීමට සැලසුම් කර තිබුණද, රු.60,634,441ක් ඉල්ලුම් කර තිබුණි. ඒ අනුව, දෙපාර්තමේන්තුව සැලසුම් කළ හා ඉල්ලුම් කළ අග්‍රිමය අතර සියයට 142ක විචලනයක් නිරීක්ෂණය විය.	විගණනයේ නිරීක්ෂණ සමඟ එකඟය. ජාතික අයවැය වක්‍රලේඛ අංක 01/2024 අනුව වියදම් උපරිම ලෙස සීමා කිරීම සිදු කිරීම කළ බැවින් හා 323-01-01-1701 නව වැය විෂයයක් යටතේ අධිකරන තීන්දුවකට අනුව රු.39,686,412ක් වන්දි ගෙවීමට සිදුවීම නිසා සැලසුම් කළ හා ඉල්ලුම් කළ අග්‍රිමය අතර විචලනයක් පවතී.	අවශ්‍යතාවයට අනුව තාත්විකව අග්‍රිම සැලසුම් කළ යුතු වීම.

3.2 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන වැය විෂයන් හයක ඇස්තමේන්තු ප්‍රතිපාදනය, එකතුව රු.3,220,000කින් හෙවත් සියයට 8 සිට සියයට 95 දක්වා පරාසයකින් අඩු කිරීමද, වැය විෂයන් තුනක ඇස්තමේන්තු ප්‍රතිපාදනය එකතුව රු.16,300,000කින් හෙවත් සියයට 1 සිට සියයට 20 දක්වා පරාසයකින් වැඩි කිරීම ද මු.රෙ.66 මාරු කිරීම් මගින් සිදුකර තිබුණි.	විගණනයේ නිරීක්ෂණ සමඟ එකඟය.	අවශ්‍යතාවයට අනුව තාත්විකව ඇස්තමේන්තු සකස් කළ යුතු වීම.

(ආ) පුනරාවර්තන හා මූලධන වැය විෂයන් 08ක් සඳහා එකතුව රු.3,355,000ක ශුද්ධ ප්‍රතිපාදන සලසා තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී ඉන් රු.900,396ක් පමණක් උපයෝජනය කර එකතුව රු.2,454,604ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 24 සිට සියයට 100 දක්වා පරාසයක පැවතුණි.	එකඟය. රජය විසින් නිකුත් කරන ලද ජාතික අයවැය චක්‍රලේඛ අංක 01/2024 වියදම් කළමනාකරණ චක්‍රලේඛ හේතුවෙන් වියදම් උපරිම ලෙස සීමා කිරීම සිදු කළ බැවින් පුනරාවර්තන වැය විෂයන් හි ප්‍රතිපාදන ඉතිරි වූ බවත් අවශ්‍යතාවයන් වෙනත් ආකාරයකින් සපුරා ගැනීම හා 2024 අයවැය චක්‍රලේඛ අංක 01/2024 අනුව අත්‍යාවශ්‍ය පුහුණු පමණක් ලබාදීම නිසා මූලධන වැය විෂයන් හි ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.	එම
---	--	----

3.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 අංක 19 දරණ විගණන පනතේ 16(2) වගන්තිය	වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සමඟ වාර්ෂික කාර්ය සාධන වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2025 අප්‍රේල් මස 21 වන දින තෙක් ඉදිරිපත් කර නොතිබුණි.	ජාතික විගණන පනතට අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.	2018 අංක 19 දරණ විගණන පනත ප්‍රකාරව කටයුතු කළයුතු වීම.
(ආ) 2018 ජූලි 09 දිනැති අංක සී/ඒ/1/1/6 /1 දරණ ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛය	රාජ්‍ය නිලධාරියෙකු විදේශ සංචාරයේ යෙදී ආපසු දිවයිනට පැමිණීමෙන් පසු දින 07ක් ඇතුළත එම චක්‍රලේඛයේ 06 ඇමුණුම ආකෘතිය ප්‍රකාරව වාර්තාවක් විදේශ ගමන් අනුමත කරන නිලධාරියා වෙත ලබාදිය යුතු වුවත්, 2024 වර්ෂය තුළදී විදේශ සංචාරයන් සඳහා සහභාගි වූ නිලධාරීන් තිදෙනෙකු එම ඇමුණුම ප්‍රකාරව වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.	එම	චක්‍රලේඛ උපදෙස් වලට අනුව කටයුතු කළයුතු වීම.

(ඇ) ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික
ජනරජයේ
මුදල්
රෙගුලාසි
සංග්‍රහයේ

315, මුදල්, ආදායම්, මුද්දර හෝ බඩු බාහිරාදිය 880(i) භාර ගැනීම හෝ භාරව සිටීම, රජයේ මුදල් බෙදා හැරීම හෝ මුද්දර නැතහොත් බඩු බාහිරාදිය නිකුත් කිරීම සම්බන්ධයෙන් පරිපාලනමය වශයෙන් වගකිව යුතු හෝ බලය පැවරීම යටතේ කටයුතු කරනු ලබන නිලධාරීන්ද, රජයේ ගිණුමට අදාළ වවුචර් සහතික කරන, චෙක්පත් අත්සන් කරන අය ස්වකීය රාජකාරී කටයුතු අවංකව ඉටු කරනු ලබන බවට රජයේ ඇප ආඥා පනතට අනුව ඇප තැබිය යුතු වුවද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්වකීය රාජකාරී කටයුතු සඳහා තැබිය යුතු ආරාක්ෂිත ඇප තබා නොතිබුණි.	එකඟය. දෙපාර්තමේන්තු නිලධාරීන් ඇප තැබිය යුතු ආකාරය පිළිබඳව සහ ඇප ආඥා පනතට අනුකූලව ගත යුතු පියවරයන් පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බැවින් ඉදිරියේදී ඇප ආඥා පනත දෙපාර්තමේන්තු වෙත අදාළ කර ගන්නා ආකාරය පිළිබඳව විමසා බලා කටයුතු කිරීමට නියමිතය.	මුදල් රෙගුලාසි පරිදි කටයුතු කළයුතු වීම.
---	--	--

4. මෙහෙයුම් සමාලෝචනය

4.1. කාර්යභාරයන් ඉටු නොකිරීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව සමාලෝචිත වර්ෂයේදී පනත් කෙටුම්පත් 26ක කටයුතු නිමකර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණද, කාල පරිච්ඡේදය අවසන් වන විට පනත් කෙටුම්පත් 13ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබූ අතර 2021, 2022 හා	2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මෙහි පනත් කෙටුම්පත් 13 ක් පාර්ලිමේන්තුව සම්මත කර ඇත. 2024 වර්ෂයේ අවසානයේ නව රජයක් පත්වීමත් සමඟ ඉතිරි පනත් කෙටුම්පත් 13 හි ඉදිරි කටයුතු සඳහා නව රජයේ අනුමැතියට ඉදිරිපත් කරන ලදී. රජය ලබා දෙනු ලබන ප්‍රමුඛතාවය අනුව පාර්ලිමේන්තුවට එකී පනත් ඉදිරිපත් කිරීමට හැකිය. පනත් කෙටුම්පත්, රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට ප්‍රථම අදාළ විෂයන් සම්බන්ධ ආයතන සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වා එකී ආයතනයන් විසින් ගනු ලබන තීරණයන් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය සහ ඒ සම්බන්ධයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිමය උපදෙස් අනුව සංශෝධනයන් සිදු කරයි. පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේදී ප්‍රමාදයන් සිදු වීම	රටෙහි අවශ්‍යතාවය අනුව එම පනත් කෙටුම්පත් ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීම

2023 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත කර තිබූ පනත් කෙටුම්පත් 10ක කටයුතු 2024 දෙසැම්බර් 31 දින වන විටත් අවසන් කර නොතිබුණි. දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම් අනුව පනත් කෙටුම්පත් 06ක් සම්බන්ධයෙන් රජය විසින් ප්‍රමුඛතාවය ලබාදී නොතිබූ බැවින් පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර නොතිබුණි.

දෙපාර්තමේන්තුවෙහි වගකීමක් නොවන බව පෙන්වා දෙමි. 2021, 2022 වර්ෂ වලදී රටේ ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට ඊට අදාළ පනත් කෙටුම්පත් සම්මත කිරීම පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් විය. අවසන් කර නොමැති පනත් කෙටුම්පත් බොහෝමයක් මහ බැංකුව සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරන බැවින් එම කාලය තුළදී මහ බැංකුව ද ප්‍රමුඛතාවය ලබා දී තිබුණේ රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට අදාළ වැඩසටහන් සඳහා වූ බැවින් අනෙකුත් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු නොවුණි. එකී පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනුමත නොකිරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට සෘජු ලෙස මැදිහත්විය නොහැකි බව පෙන්වා දෙමි.

4.2 අපේක්ෂිත නිමවූම් මට්ටම ලබාගැනීමට නොහැකිවීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
නීති කටයුතු දෙපාර්තමේන්තුවේ 2024 ජනවාරි 01 දිනට අවසන් කර නොමැති නඩු සංඛ්‍යාව 453ක් වූ අතර, 2024 වර්ෂය තුළ නඩු 131ක් ලැබී තිබුණි. මේ අතරින් 2024 දෙසැම්බර් 31 දින වන නඩු 443ක් අවසන්වී නොතිබුණු අතර 2025 සැප්තැම්බර් 09 දින වනවිට තවදුරටත් නඩු 416ක කටයුතු අවසන්වී නොතිබුණි.	අධිකරණයේ පවතින නඩු විසඳීම ප්‍රමාදවීම කාලයක සිට පැවත එන සමාජමය ප්‍රශ්නයකි. එහි ප්‍රතිඵලයක් ලෙස කඩිනමින් නඩු අවසන් කිරීම අපහසු වී තිබේ. වර්ෂයක් තුළ නඩු අවසන් වීමට සාපේක්ෂව අළුතින් නඩු ගොනු කිරීම සිදු වී ඇත. එබැවින් වර්ෂයක් තුළදී අවසන් වන නඩු ප්‍රමාණය අඩු වීම අධිකරණය විසින් නඩු ඇසීමේ ක්‍රමවේදය අනුව සිදු වන බැවින් අප දෙපාර්තමේන්තුවේ විෂය හා කාර්යයන් අනුව ඒ සම්බන්ධයෙන් සෘජු ලෙස මැදිහත්වීම අපහසු වී තිබුණි.	වගකිව යුතු පාර්ශව දැනුවත් කර කඩිනමින් කටයුතු නිම කර ගැනීමට සැලැස්ම කිරීම.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරු සංඛ්‍යාව 32ක් වූ අතර ඉන් තනතුරු 06ක් 2024 දෙසැම්බර් 31 පුරප්පාඩුව පවතී. අධ්‍යක්ෂ ජනරාල් (2015), අධ්‍යක්ෂ (නීති) තනතුරක්, සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු (2020 හා 2021) ඇතුළු ජ්‍යෙෂ්ඨ මට්ටම නියෝජනය කරන අනුමත තනතුරු 11න් තනතුරු 04ක් එනම් සියයට 36ක ප්‍රතිශතයක් පුරප්පාඩු පවතින බව නිරීක්ෂණය විය. එසේ වුවද, දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත කාර්යභාරය පවත්වා ගැනීමට හැකිවන ලෙස පුරප්පාඩු පිරවීමට හෝ උචිත පරිදි කාර්ය මණ්ඩලය සංශෝධනය කර ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි.	ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු පුරප්පාඩු සම්බන්ධයෙන් ලේකම්, මුදල් අමාත්‍යාංශය මීට පෙර අවස්ථාවල ලිඛිතව හා වාචිකව දැනුවත් කර ඇත. මේ වන විට පුරප්පාඩුව පැවති ක.සේ.නී. තනතුර සඳහා නිලධාරියකු මෙම දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර ඇත. අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පවතින බැවින් එම තනතුරට අදාළ රියදුරු තනතුරද පුරප්පාඩුව පවතී.	අවශ්‍යතාවය අනුව සේවක පුරප්පාඩු සම්පූර්ණ කරගත යුතු වීම.